

සංඛ්‍යාත පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව - සති පාසල

10 ශේෂීය

භූගෝල විද්‍යාව

නොවැම්බර් 3 සතිය

නිපුණතාව :- දත්ත හා තොරතුරු රස් කිරීම විශ්ලේෂණය කිරීම, අර්ථ නිරුපණය හා ඉදිරිපත් කිරීම සඳහා භූගෝල විද්‍යාවේ තුම ශිල්ප හාවත කරයි.

නිපුණතා මට්ටම :- විවිධ සිතියම් වර්ග හඳුන්වා ශ්‍රී ලංකා 1:50000 භූ ලක්ෂණ සිතියම්වල පරියන්ත තොරතුරු නිරුපණය කරයි.

මෙම පාඨම තුළින් ලබා ගත හැකි ඉගෙනුම් පල :-


- * තේමා සිතියම් සහ 1:50000 භූ ලක්ෂණ සිතියම් අතර වෙනස පැහැදිලි කරයි.
- * ශ්‍රී ලංකාවේ 1:50000 භූ ලක්ෂණ සිතියම් කොටස් 92කට බෙදීම සඳහා පදනම් කරගත් ක්‍රමවේදය පැහැදිලි කරයි.
- * ශ්‍රී ලංකා 1:50000 සිතියමේ මූලික ලක්ෂණ නම් කරයි.
- * ශ්‍රී ලංකා 1:50000 සිතියම්වල දැක්වෙන පරියන්ත තොරතුරු නිරුපණය කර අර්ථ දක්වයි.
- * ශ්‍රී ලංකා 1:50000 භූ ලක්ෂණ සිතියම්වල දැක්වෙන හොතික හා සංස්කෘතික ලක්ෂණ අතර ඇති අන්තර් සම්බන්ධතාව පැහැදිලි කරයි.

පාඨම :- සිතියම් හැඳින්වීම- වර්ග ප්‍රමාණය හා සුවකය

ශිෂ්‍යයා කළ යුතු කාර්යයන් :-

10 ශේෂීය භූගෝල විද්‍යාව පෙළ පොතෙහි පිටු අංක 151 සිට 156 තෙක් හොඳින් කියවන්න. 154 පිටුවෙහි ඇති සුවකය කෙරෙහි වැඩි අවධානය යොමු කරන්න. පහත දක්වා ඇති උපයෝගී කරගත හැකි පොත්පත් හා ඉගෙනුම් ආධාරකද පරිඥිලනය කර වැඩිදුර අධ්‍යයනය කරන්න.

- 1: 50000 පරිමාණයට අනුව සිතියමෙහි 4 cm^2 ක ප්‍රමාණය සැබැඳූ භුමියේ 1 km^2 ක් වේ.



$$\text{සිතියම } 2 \text{ cm} = \text{භුමිය } 1 \text{ km}$$

$$\text{සිතියම } 4 \text{ cm}^2 = \text{භුමිය } 1 \text{ km}^2$$

- සිතියම්ගත පුදේශයේ තොරතුරු කියවීම සඳහා සූචකය ඉතා වැදගත් වේ. 1: 50000 හා ලක්ෂණ සිතියම්වල ප්‍රධාන ශිර්ප අටක් යටතේ අදාළ වර්ණ හා සංකේත හාවිතයෙන් සූචකය සකස් කර ඇත.

ක්‍රියාකාරකම

01. පහත සඳහන් තොරතුරු සම්මත සංකේත හා වර්ණ යොදා නිරුපණය කරන්න

පලාත් මායිම	තානායම
පොලීසිය	පුද්පාගාරය
සෙසු මාර්ග	අඩ් පාර
තේ වගාව	අත් හරින ලද වැව
ගෙවත්ත	ලප තැපැල් කාර්යාලය
උසාවිය	පොල් වගාව
ක්‍රිස්තියානි පල්ලිය	පාසල

02. පහත සඳහන් තොරතුරු 1: 50000 පරිමාණයට අනුව අදාළ වර්ණ යොදා නිරුපණය කරන්න

12 km ක් දිග A ගේනීයේ මහා මාර්ගයක්

4 km ක් දිග වාරි මාර්ග ඇළක්

6 km² ක් විශාල වැවක්

5 km² ක් විශාල කුණුරු යායක්

ඉහත ක්‍රියාකාරකම් සඳහා උපයෝගී කරගත හැකි පොත්පත් හා ඉගෙනුම් ආධාරක :-

- නවීන ගුණසේන - ගිලිප්ස් ලෝක සිතියම් පොත (2003), සීමාසහිත ඇම්. ඩී. ගුණසේන සහ සමාගම, කොළඹ.
- ප්‍රායෝගික භුගෝල විද්‍යාව, අ. පො. ස උසස් පෙළ (2009), අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, කොළඹ.
- e නැණ පියස - (enenapiyasa.lk)
- නොරණ කළාප අධ්‍යාපන කාර්යාලය - සවියනේ පෙරට යුතු වියුත් නාලිකාව <https://www.saviyenperata.com/>